



පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - උතුරු මධ්‍ය පළාත  
මාකාණාක කල්ඩිත තිශ්‍යාකකාම - වැං මත්තිය මාකාණාක  
DEPARTMENT OF EDUCATION - NORTH CENTRAL PROVINCE



සෞඛ්‍ය

9

තෙවන වාර පරීක්ෂණය - 2023

විද්‍යාව

පාසල් ගම : .....

ඡිස්/ඡිස්ටර් ගම/ ඇදුළත්වලම අංකය : .....

කාලය : පැය  $2\frac{1}{2}$  ඩ.

## පිළිතුරු පත්‍රය

## I පත්‍රය

ප්‍රශ්න අංකය	පිළිතුරු						
1	(1)	6	(3)	11	(3)	16	(2)
2	(1)	7	(4)	12	(3)	17	(4)
3	(2)	8	(4)	13	(1)	18	(2)
4	(4)	9	(1)	14	(2)	19	(1)
5	(2)	10	(4)	15	(2)	20	(2)

(ලක්ණු දෙක බැඟින් මුළු ලක්ණු 40)

## ii පත්‍රය

- (A) (i) වල්ල පටිචා (කෙතු 01)  
(ii) රැක්ස්තන්තන (කෙතු 01)  
(iii) කම්පන, නැමීම හා ඇඹිරීම ආදියට ඔරෝත්තු දීමේ හැකියාවක් තිබේ.  
වැනි ලක්ෂණ එකකට (කෙතු 01)
- (B) (i) ජීවිත අතර පවතින විවිධත්වය, ජීවී විශේෂ විවිධත්වය හා ඔවුන්ගේ ජාත අතර විවිධත්වය පොදුවේ  
ගත් කළ ජෙවත විවිධත්වය ලෙස සැලකේ හෝ ගැලපෙන පිළිතුරක් (කෙතු 01)  
(ii) දිනෙන් දින ඉහළ යන මානව ජනගහනය, වනාන්තර විනාශ කිරීම, ආක්‍රමණයිලි ජීවී විශේෂ ස්ථාපිත වීම, පරිසර දූෂණය, පරිසර සම්පත්වල අධික හාවිතය, ඕසේන් වියන හායනය,  
ආදී කරුණු දෙකක්. (කෙතු 02)  
(iii) ඇල, දොල, ගංගා සිස්සේ හා මිනින් ප්‍රවාහනය, පයින් ගමන් කිරීම,  
ජාපැදියෙන් ගමන් කිරීම, සුරය ගක්තියෙන් හෝ වෙනත් ප්‍රනාජනනීය විදුලි වාහන හාවිතය,  
සතුන් මින්, සුළග මින් වැනි ගැලපෙන පිළිතුරු තුනක් (කෙතු 03)
- (iv) වෙළඳ විද්‍යා ක්ෂේත්‍රය, ප්‍රවාහන ක්ෂේත්‍රය, බලකක්ති උත්පාදනය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පාරිඛේතික හාණිය  
නිෂ්පාදනය, කාෂි කර්මාන්තය - කරුණු තුනක් සඳහා (කෙතු 03)  
(මුළු කෙතු 12)
2. (A) (i) (a) බැක්ටීරියා (කෙතු 03)  
(b) ප්‍රොටෝසේවා (කෙතු 02)  
(c) ඇල්ලී (කෙතු 02)  
(ii) වියදම අවම වීම, සංකිරණ ත්‍රියාවලි පහසුවෙන් සිදුකළ හැකි වීම, පරිසර හිතකාමී වීම (කරුණු දෙකක්)  
(කෙතු 02)
- (B) (i) රැඳිර ගණ ගැලපීම, රිසස් සාධකය ගැලපීම, (කෙතු 02)  
(ii) රැඳිර වහනය වැළැක්වීම සඳහා (කෙතු 01)  
(iii) පටිචා (කෙතු 01)  
(iv) (a) රැඳිරග්‍රාහිය (කෙතු 01)  
(b) අක්ෂී පේශී (කෙතු 01)  
(c) ත්‍රිමාන දාෂ්ටීය (කෙතු 01)  
(මුළු කෙතු 12)

3. (A) (i) මූලදුව්‍ය - Na, සංයෝග -  $\text{CaCl}_2$ ,  $\text{H}_2\text{O}$ ,  $\text{CaCO}_3$ ,  $\text{CuSO}_4$  (ලකුණු 02)
- (ii) Ca - කැල්සියම්, C - කාබන්, O - ඔක්සිජන් (ලකුණු 01)
- (iii) ග්ලුකෝස් දාවනය (ලකුණු 01)
- (iv) 11 (ලකුණු 01)
- (B) (i) කාබන්තුරු අතිය ඉලෙක්ට්‍රොඩ් වීම / කාබන්තුරු අල්පාමිලින ජලය සමඟ ප්‍රතික්‍රියා නොකිරීම (ලකුණු 01)
- (ii) ඇමේටරයේ උත්තුමණය (ලකුණු 01)
- (iii) ධන ඉලෙක්ට්‍රොඩ්වය සම්බන්ධ පරික්ෂණ තැලය (ලකුණු 01)
- (iv) සේංචියම් ලෝහ නිස්සාරණය, ඇලුම්නියම් ලෝහ නිස්සාරණය, කේස්ස්ටික් සේංචියම් (සේංචියම් හයිඩොක්සයිඩ්) නිෂ්පාදනය (ලකුණු 02)
- (C) (i) සංණ ඉලෙක්ට්‍රොඩ් දුම්මුරු පැහැවීම (ලකුණු 01)
- (ii) විද්‍යුත් ලෝහාලේපනයේ හාවිතයක් (රන්, නිකල්, තොර්මියම්, කොපර්, රිදි වැනි ලෝහ ආලේපනය) (ලකුණු 01)
- (මුළු ලකුණු 12)**
4. (A) (i) a පතන කිරණය  
b පතන කේතුය  
c පතන ලක්ෂයේ දී ඇදි අනිලම්බය  
d පරාවර්තන කේතුය  
e පරාවර්තන කිරණය (ලකුණු 05)
- (B) (i) පඩිපෙල, කුද්‍යාකුද්‍ය, ස්කුරුප්පු නියන, ස්කුරුප්පු ජැක්කුව, ඉනිමග (පිළිතුරු දෙකක්) (ලකුණු 02)
- (ii)
- 
- (ලකුණු 03)
- (iii) විශාලත්වයක් තිබිය යුතුයි, නිශ්චිත දිගාවක් තිබිය යුතුයි. (ලකුණු 02)
- (මුළු ලකුණු 12)**
5. (A) (i) (a) මක්සීන  
(b) අග්‍රස්ථ ප්‍රමුණකතාව නැතිවීම, පාර්ශ්වික අංකුර වර්ධනය උත්තේෂනය වීම.  
(ii) ධන ප්‍රහාවර්ති  
(iii) ආවර්ති වලන (A, D, E), සන්නමන වලන (B, C)
- (B) (i) නෙබ්‍යුලා වාදය  
(ii) a. එක සෙලික බැක්ටීය.  
b. උහය ජීවීන්  
(iii) විශේෂ ප්‍රාථ්‍යාය
- (C) (i)  $P = \frac{F}{A}$  , පිඛනය  $= \frac{\text{ඡර}}{\text{වර්ගාලය}}$  (ලකුණු 01)
- (ii)  $\text{Pa} / \text{N m}^{-2}$  (ලකුණු 01)
- (iii) ජල පරිමාව  $= \frac{\text{අයිස් කුට්ටියේ ස්කන්ධය}}{\text{ජලයේ සනාත්වය}}$  (ලකුණු 01)
- (මුළු ලකුණු 12)**
6. (A) (i) දැනුවත්වීම, ආරක්ෂක පියවර ගැනීම, අනුවර්තනය වීම. (පිළිතුරු එකක්) (ලකුණු 01)
- (ii) නාය යාම්, ගං වතුර, නියග, අකුණු, , (ලකුණු 02)
- (iii) විශාල සාගර ප්‍රදේශයක් පැවතීම හා එහි ජලය උණුසුම්ව පැවතීම වායුගෝලයේ සංවහන දාරා ඇතිවීම (ලකුණු 02)


නිරස් දිගාවට හමන සුදුලං වැඩිවීම හා ඒවා සිරස් දෙසට නැවේ ගමන් කිරීම අවම මට්ටමක පැවතීම  
අවපාතය වර්ධනය ව ස්ථානය සමකාලීය ආසන්නව පැවතීම  
සාගරයේ මතුපිට සිට ඉහළට යන තෙක් වායුගේලයේ ආර්ද්‍රතාව ඉහළ අගයක් වීම

(iv) ගොලීය උණුසුම ඉහළයාම (කෙතු 02)

(B)(i) භූමියේ සිට උස් ස්ථානයක රදි සිටීම (කෙතු 01)

(ii) සෑපු අකුණක් (මිනිස් සිරුර හරහා සෑපුවම භූගත වීම) (කෙතු 01)

(iii)



(iv) වලා අකුණු, වා අකුණු, පාරීවි අකුණු. (කෙතු 02)

(v) ගබ්දයේ වෙශයට වඩා ආලොකයේ වෙශය ඉතා ඉහළ අගයක් වීම. (කෙතු 01)

(මුළු කෙතු 12)